

2018.05.25 වන දින පෙ.ව. 10.00 ට සීමාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී පවත්වන ලද

පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේ වාර්තාව.

සභාගත වූ

- 1.ගරු කාරක සභා සභාපති - වන්දන මුදුන්කොටුව මැතිතුමා.
- 2.ගරු කාරක සභික - ඔල්ගා අතුකෝරළ මැතිතුමිය.
- 3.ගරු කාරක සභික - බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා.
- 4.ගරු කාරක සභික - ආර්.ඒ. උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා.
- 5.ගරු කාරක සභික - සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා.
- 6.ගරු කාරක සභික - ඩබ්.ඒ.ඩී. ගීතාමනී ස්වර්ණලතා මැතිතුමිය.
- 7.ගරු කාරක සභික - ඒ. සුසන්ත මැතිතුමා.
- 8.ගරු කාරක සභික - එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා.
- 9. ගරු කාරක සභික - ශමිණි ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය.
- 10.ගරු කාරක සභික - ආර්.ඒ.ඩී.සාගරිකා කුමාරි රූපසිංහ මැතිතුමිය.
- 11.ගරු කාරක සභික - එච්.එස්. සුනිල් රණසිංහ මැතිතුමා.

සභාගත වූ නිලධාරීන්.

- 1.ලේකම් - කේ.ඒ වන්දන පද්මසිරි මයා.
- 2.ප්‍රධාන කළමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යා මාලනී මිය.
- 3.කාර්යභාර නිලධාරි - කොස්ගම - රේණුකා ඉද්දමල්ගොඩ මිය .
- 4. කාර්යභාර නිලධාරි - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය.
- 5. කාර්යභාර නිලධාරි - හංවැල්ල - සුමනා ජයසූරිය මිය.
- 6. කාර්යභාර නිලධාරි - කහහේන - ජී. වමරි පද්මලතා මිය.
- 7.තාක්ෂණ නිලධාරි - කොස්ගම - එච්.යු නිශාන්ති මිය.
- 8. තාක්ෂණ නිලධාරි - පාදුක්ක - එන්.පී. දිවිගල්පිටිය මිය.
- 9. තාක්ෂණ නිලධාරි - හංවැල්ල - එල්.ඒ ධර්මසේන මයා.
- 10.සංවර්ධන නිලධාරි - ආර්.පී.එන්.පී.ජීනදාස මයා.
- 11.ආදායම් පරිපාලක - කහහේන - වන්දිම ජයලාල් රත්නෙත්ති මයා.
- 12. ආදායම් පරිපාලක - කොස්ගම - එච්.ඒ.ඩී.එස්. ප්‍රියන්ත මයා.
- 13. සෞඛ්‍ය පරිපාලක - හංවැල්ල - බී. උපාලි මයා.
- 14. සෞඛ්‍ය පරිපාලක - කොස්ගම (වැ.බ.) - එච්.පී.එස්. පද්මකුමාර මයා.
- 15.උප පොලිස් පරීක්ෂක - පාදුක්ක - එම්.ඒ.එස්. මල්ලිකාරච්චි මයා.

- 16. පරිපාලක මහජන සෞඛ්‍ය පරීක්ෂක (පාදුක්ක) - එම්.ඩබ්.එස්.ගයාන් මඩමවත්ත මයා.
- 17. මහජන සෞඛ්‍ය පරීක්ෂක (වග) - අයි.එම්.එන්. ගුණවර්ධන මයා.
- 18. ක්ෂේත්‍ර සහකාර (වග) - අඩවි වන කාර්යාලය - ප්‍රියන්ත යාපා මයා.
- 19. කාර්මික නිලධාරී - මාර්ග සංවර්ධන අධිකාරිය - එම්.කේ.ඩබ්. මල්කාන්ති මිය.

ගරු සහාපතිතුමා විසින් පැමිණ සිටි සියලුම දෙනා සාදරයෙන් පිළිගැනීමෙන් අනතුරුව කාරක සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

01. පෙර කමිටුවේ ප්‍රගතිය.

01. පළාත් පාලන හා පරිසර අමාත්‍යාංශ ලේකම් (බ.ප.) විසින් CM/WP/P/ENV/EC/2018 හා 2018.04.20 දිනැතිව සිතාවක සොබා දහම රැක ගැනීම යන මෑයෙන් සිතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටා ඇති කුමාරි ඇල්ල, රන්මුදු ඇල්ල හා ඇල්ල උඩ ඇල්ල යන දිය ඇලි ඇතුළුව අනෙකුත් දොළවල දිය නැමට පැමිණෙන පුද්ගලයින් විසින් නොයෙකුත් අපද්‍රව්‍ය ඒ අවට දමා යාම නිසා විශාල පරිසර දූෂණයක් සිදු වන බව වාර්තා වී ඇති බැවින් ප්‍රදේශයේ රාජ්‍ය ආයතන, පරිසර සංවිධාන සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වය ඇතිව ශ්‍රමදානයක් සංවිධානය කර දන්වන ලෙස කර ඇති ඉල්ලීම හා වග, කුම්මෝදර රන්මුදුඇල්ල සහ ඉලුක්ඹවිට ලඹුගම පාර ප්‍රදේශයේ පරිසර දූෂණය වැලැක්වීම සම්බන්ධයෙන් 2018.04.26 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා විසින් කරන ලද ලිපිය, කුමාරි ඇල්ල ආශ්‍රිතව ශ්‍රමදානයක් පැවැත්වීම සඳහා 2018.05.27 දින යොදාගෙන ගරු මන්ත්‍රීවරුන්ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබූ අතර පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ශ්‍රමදානය ඉදිරි දිනයක් සඳහා කල් දැම්මට තීරණය වූ අතර, මෙම ප්‍රදේශයන් ආවරණය වන පරිදි පොලිස් මුරපලක් ලබා ගැනීම සඳහා පොලිස් ස්ථානාධිපතිතුමන් ලිඛිතව දැනුවත් කර ඇති බව ලේකම්තුමා විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.

02. බදුවත්ත, ගොපල්ලමුල්ල පාර අංක 209/3 හි පදිංචි ටී.ඒ දීපිකා ප්‍රියදර්ශනී මිය විසින් ඇය පදිංචි නිවසට යාබදව පිහිටි ට්‍රොපිකල් ඇක්වා රිසෝර්ස් පුද්ගලික සමාගම විසින් පවත්වාගෙන යනු ලබන විසිතුරු මසුන් ඇති කිරීමේ කර්මාන්තයෙන් තමන්ට වන හිතවත් පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියට කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පරීක්ෂණයේදී අනාවරණය වූ කරුණු ඇතුළත් කරමින් WE/CM/PSW/MP/A53/16706/2017 හා 2018.04.11 දිනැතිව ලේකම්, සිතාවක ප්‍රාදේශීය සභාව, හංවැල්ල වෙත යොමු කරන ලද ලිපිය, හංවැල්ල පරිපාලක මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාට කාරක සභාව වෙත පැමිණීමට නොහැකි වූ අතර, මේ සම්බන්ධයෙන් වන වාර්තාව සතියක් ඇතුළත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවට කාරක සභාව සඳහා සහභාගි වූ වග ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක අයි.එම්.එන් ගුණවර්ධන මහතා විසින් පවසා සිටින ලදී.

03. කොස්ගම, සුමේධ විද්‍යාල පාර, විජේසුන්දර මාවත, අංක 300/3 හි පදිංචි නිමල් ඵදිරිසිංහ මයා විසින් 2018.03.22 දිනැතිව කොස්ගම නගරයේ අයාලේ යන ගවයින්ගෙන් ජනතාවට සිදු වන අනතුරු වලක්වා ගැනීම සඳහා සුදුසු පියවර ගන්නා මෙන් පුවත්පත් වාර්තාද ඇතුළත්ව ලේකම්, සිතාවක ප්‍රාදේශීය සභාව, හංවැල්ල වෙතද පිටපතක් සහිතව ගරු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මැතිතුමා වෙත යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් පෙර කමිටුවේදී සාකච්ඡා කල පරිදි ගවයින් ඇල්ලීමේ කාර්යය සඳහා ඉදිරිපත් වීමට පුද්ගලයෙකු කැමැත්තෙන් සිටින බවට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජී. සුසන්ත මැතිතුමා විසින් කාරක සභාවට දැනුම් දුන් අතර, මේ සම්බන්ධයෙන් අයදුම්පත්‍රයක් ඉදිරිපත් කරන ලෙස අදාල පුද්ගලයා දැනුවත් කිරීමට කාරක සභාව තීරණය කරන ලදී.

04. 2018.04.18 දිනැතිව වග, කඩුගොඩ දකුණ , නො.269/2/1 හි පදිංචි ටී.වමින්ද පුෂ්පකුමාර මයා විසින් වග, කඩුගොඩ දකුණ නො.317/2 හි පදිංචි ඩබ්.කේ නිරෝෂන් වඩුවරාවගේ මයා විසින් පවත්වාගෙන යනු ලබන උරු හා කුකුල් ගොවිපල නිසා අවට ජීවත් වන ගම්වැසියන් හට විශාල දුෂ්කරතාවයන්ට මුහුණු පෑමට සිදු වන බැවින් එම ගැටළුවට විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් පීඩාවන්ට ලක්ව සිටින ප්‍රදේශවාසීන් විශාල පිරිසක් කාරක සභාව වෙත පැමිණි අතර ඔවුන් ජායා රූපද පෙන්වමින් තමන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් කාරක සභාව වෙත කරුණු පැහැදිලි කර දෙන ලදී. මේ සම්බන්ධයෙන් උසාවියේ නඩුවක් මේ වන විට පවතින බැවින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබා දී ඇති වාර්තාව උසාවි ලිපිගොනුවේ මේ වන විට නොමැති බැවින් 2018.06.07 වෙනිදා පැවැත්වෙන නඩු වාරය සඳහා ඉදිරිපත් කිරීමට අදාල වාර්තාව කොස්ගම පොලිසිය වෙත ලබා දෙන ලෙසට ගරු සභාපතිතුමා විසින් වග ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාට දැනුම් දුන් අතර, මෙම ගැටළුව සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයටද නඩු පැවරීමේ හැකියාවක් පවතින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂක අයි.එම්.එන් ගුණවර්ධන මයා විසින් කාරක සභාවට පැහැදිලි කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂක අයි.එම්.එන්. ගුණවර්ධන මයා වෙත කාරක සභාව විසින් උපදෙස් ලබා දෙන ලදී.

05. කුඩාකන්ද ප්‍රදේශයේ ප්‍රජා ශාලාව ඉදිරිපිට ඉඩමේ විශාල වලක් හාරා කුකුළු හා උරුන් ඇති කර මස් කරන අයෙකු විසින් එම අපද්‍රව්‍ය එම වලට දමන බව සඳහන් කරමින් හංවැල්ල, තුන්නාන, කුඩාකන්ද වසම, 444/ඊ ග්‍රාම සංවර්ධන සමිතිය විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත යොමු කරන පැමිණිල්ලට අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් WP/CM/PSW/WP-C-01-00414/2017 හා 2018.04.04 දිනැතිව ලේකම්, සිතාවක ප්‍රාදේශීය සභාව, හංවැල්ල වෙත යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් වූ වාර්තාව ඉදිරි සතියක කාල සීමාවක් ඇතුළත ලබා දීමට කටයුතු කරන බවට වග ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක අයි.එම්.එන්.

ගුණවර්ධන මයා විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.

06. හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වග, කහහේන ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන කළු ගල් කැණීමේ කර්මාන්තය නිසා මිල්ලදණ්ඩ, එළමලවල ග්‍රාම සේවා වසමේ කඳු ප්‍රදේශය නාය යාමේ තර්ජනයට භාජනය වී ඇති බව සඳහන් කරමින් වග, කහහේන , අංක 299/බී හි පදිංචි ඩී.එච්.බී.ඩී. දේශප්‍රිය මහතා විසින් මධ්‍යම පරිසර අධිකාරියට කරන ලද පැමිණිල්ලට අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2018.04.03 දිනැතිව ලේකම්, සීතාවක ප්‍රාදේශීය සභාව වෙතද පිටපතක් සහිතව අධ්‍යක්ෂ ජනරාල්, ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය, ගොවිජන කොමසාරිස්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා සාමාන්‍යාධිකාරී, ජල සම්පත් මණ්ඩලය වෙත යොමු කරන ලද ලිපි සම්බන්ධයෙන් සීතාවක ප්‍රාදේශීය සභාව විසින්ද භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය, ජල සම්පත් මණ්ඩලය, ප්‍රාදේශීය ලේකම්, සීතාවක දැනුවත් කල බව ලේකම්තුමා විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.

07. පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිටුම්පේ උතුර, පිටුම්පේ දකුණ වේවැල්පනාව හා ගලගෙදර නැගෙනහිර ග්‍රාම සේවා වසම් වලට මායිම්ව පිහිටි නූරානි වත්ත නම් වූ කඳු පන්තියේ පවත්වාගෙන යනු ලබන ගල් කොරි සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා 2018.03.27 වන දින පැවති ක්ෂේත්‍ර පරීක්ෂණයේදී අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් 2018.04.01 දිනැතිව පාදුක්ක, පිටුම්පේ, පූර්වාරාම විහාරස්ථානයෙහි සීතාවක පරිසරය සුරැකීමේ සංවිධානය විසින් සීතාවක ප්‍රාදේශීය සභාව වෙතද පිටපතක් සහිතව අධ්‍යක්ෂ ජනරාල්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වෙත යොමු කරන ලද ලිපිය, මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා මෙන් අධ්‍යක්ෂ ජනරාල්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වෙත දන්වා යවා ඇති බවට ලේකම්තුමා විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.

08. අංක 12 දිද්දෙණිය කොට්ඨාසය තුල මහා පරිමාණ ගල් කොරි 12 ක් පමණ ක්‍රියාත්මක වන බවත්, ඒ තුළින් ප්‍රදේශයේ ජනතාව දැඩි පීඩාකාරී තත්වයකට මුහුණ පා සිටින බවත්, ගල් පැටවූ ටීපර් රට විශාල ප්‍රමාණයක් මාර්ගයේ ගමන් කිරීම නිසා මාර්ගයද දැඩි අබලන් තත්වයකට පත්ව ඇති බව හා මේ තුළින් සිදුවන දැඩි පරිසර හානිය පිළිබඳ සඳහන් කරමින් 2018.04.23 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ.ඩී.ඊ. ස්වර්ණලතා

මැතිතුමිය විසින් යොමු කරන ලද ලිපිය හා WP/CM/PSW/WPO/04/00127/2018 හා 2018.04.02 දිනැතිව හංවැල්ල, දිද්දෙණිය පාර, පතනකන්ද ආරාණය සේනාසන භූමිය ආශ්‍රිත ඉඩමේ පස් කන්ද කැණීම සම්බන්ධ පැමිණිල්ල යන හිසින් යුතුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් යොමු කරන ලද ලිපිය, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද දින සහභාගි වන ලෙස භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතන කැඳවුවද පවතින අයහපත් කාලගුණය නිසා ඇතිව තිබූ ආපදා තත්වය නිසා එම ආයතන වලින් කිසිවෙකු සහභාගි නොවූ අතර, සහභාගි වන ලෙස දන්වා තිබූ සුරකිමු අපේ ගම සංවිධානයේ සභාපතිතුමා හා ලේකම්තුමා පමණක් කාරක සභාව වෙත පැමිණ සිටින ලදී. ඉහත ආයතනයන් ද සම්බන්ධ කරගෙන ඉදිරි දිනකදී මෙම සාකච්ඡාව පැවැත්වීමට කාරක සභාව තීරණය කරන ලදී.

09. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් මැතිතුමා විසින් 2018.04.26 දිනැතිව රණවිරුගම හරහා ගලා බසින අපවිත්‍ර ඇල මාර්ගය පිරිසිදු කර ගැනීම යන හිසින් යුතුව 2018.04.26 දිනැතිව මේ සම්බන්ධයෙන් කළුඅග්ගල ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.පී.සී.එස්. වීරසේකර මයාගේ වාර්තාව සහ ස්වර්ණ ජයන්ති රණවිරුගම සුභසාධක සමිතිය විසින් සාලාව යුධ හමුදා කඳවුර වෙත යොමු කරන ලද ලිපියද සමගින් ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් කොස්ගම, සාලාව යුධ හමුදා කඳවුර ලිඛිතව දැනුවත් කර ඇති බව ලේකම්තුමා විසින් කාරක සභාව දැනුවත් කරන ලදී

10. සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති මාර්ග ආවරණය අසලින් පහළට ඇති ලන්ඩන් පාර්ක් නමැති වෙන්දේසි ඉඩමේ වැසි ජලය බැස යාමට ඇති කාණු වලට නිවෙස් වල අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා සිදු වී ඇති ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී - අලුත් අම්බලම වෙතද පිටපතක් සහිතව ලන්ඩන් පාර්ක් වෙන්දේසි ඉඩම්ලාභීන් විසින් ඉදිරිපත් කරන ලද ලිපිය, මේ සම්බන්ධයෙන් වන වාර්තාව ඉදිරි සතියක කාලසීමාවක් ඇතුළත ලබා දීමට කටයුතු කරන බවට වග ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂ අයි.එම්.එන්. ඉණවර්ධන මයා විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.

11. වැලිකන්න ග්‍රාම නිලධාරී වසම සඳහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ ලබා ගැනීම යන හිසින් යුතුව 2018.04.24 දිනැතිව ගරු කාරක සභික සුසන්ත රූපසිංහ මැතිතුමා විසින් යොමු කරන ලද ලිපිය, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, හංවැල්ල වෙත ලිඛිතව දැනුම් දී ඇති බවට ලේකම්තුමා විසින් කාරක සභාව දැනුවත් කරන ලදී. මේ වන විට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුරු පුරප්පාඩු විශාල ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයේ පවතින බවත් අඩුම පුරප්පාඩු ඇත්තේ අළුත් අම්බලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ බවත් වැලිකන්න හා ළඟරුගම යන ප්‍රදේශ දෙක සඳහාම එක් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ පත් කිරීම සඳහා යෝජනා වී ඇති බවත් වග ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂ අයි.එම්.එන්. ඉණවර්ධන මයා විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.

12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා විසින් 2018.04.24 දිනැතිව ඇල්ලකන්ද වැලිකන්න ප්‍රදේශයේ ඇල්ලකන්ද නව ජනපදයේ විජේරත්න මහතාගේ නිවස අසලින් උඩට ඇති මාර්ගයේ අවසානයට පොදු භාවිතය සඳහා වෙන් කර ඇති පොදු නාන ළිඳට කසල දැමීම හා අවට පරිසරය අපිරිසිදු කිරීම සම්බන්ධයෙන් යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් වන වාර්තාව ඉදිරි සතියක කාලසීමාවක් ඇතුළත ලබා දීමට කටයුතු කරන බවට වග ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂ අයි.එම්.එන්. ගුණවර්ධන මයා විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.

13. හංවැල්ල, පහළ හංවැල්ල, අංක 166/ඒ -3 හි පදිංචි පී.එච්.ඩී.වන්ද්‍රකා මිය විසින් 2018.04.25 දිනැතිව කැලණි ගඟ අද්දර නීති විරෝධී සතුන් මැරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම යන හිසින් යුතුව ජායාරූපද සමගින් ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී මෙවැන්නක් දක්නට නොලැබුණ බවත් පැමිණිලි පාර්ශවය සම්බන්ධ කිරීමට කටයුතු කරන ලෙසට වග ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක අයි.එම්.එන්. ගුණවර්ධන මයා විසින් කාරක සභාවෙන් ඉල්ලා සිටින ලදී.

14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා විසින් 2018.04.24 දිනැතිව හංවැල්ල නගරයේ ඇති පොදු වැසිකිලිය නිසි පරිදි නඩත්තු නොකරන බව සඳහන් කරමින් යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරී විසින් ලක්ෂ 08 ක ඇස්තමේන්තුවක් සකස් කර ඉදිරිපත් කළ අතර, ප්‍රතිපාදන මුදල් වෙන් කරවාගෙන ඉදිරියේදී මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

15. පාදුක්ක, අරුක්වත්ත, අංගමුව පාර ප්‍රදේශවාසීන්ගේ අත්සන් යුතුව පාදුක්ක අරුක්වත්ත හන්දියෙන් අංගමුව, මීරියගල්ල මාර්ගයේ ජයන්ති මාවතෙහි පවත්වාගෙන යනු ලබන කුකුළු ගොවිපලක් හේතුවෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්වය පිළිබඳව 2018.03.07 දිනැතිව යොමු කරන ලද ලිපිය, මේ සම්බන්ධයෙන් වන වන වාර්තාව ගලගෙදර ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ජේ.එච්.ඒ.එල්. ගයාශාන් මයා විසින් ඉදිරිපත් කර තිබූ අතර, වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කර මහජන පීඩාවන් අවම වන පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා තෙක් මෙම ගොවිපල නැවත ආරම්භ නොකළ යුතු බවත්, ගොවිපල නැවත ආරම්භ කරන්නේ නම් ඒ සඳහා බලපත්‍ර ලබා ගත යුතු බවත් අදාළ ගොවිපල හිමිකරු දැනුවත් කිරීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

16. ගලගෙදර ග්‍රාමයේ වැසි ජලය බැස යාමට ඇති ස්ථාන අවහිර වන සේ ඉදිකර ඇති ඉදිකිරීම් හේතුවෙන් එහි පදිංචිකරුවන් දෙදෙනෙකුගේ නිවෙස් වලට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් එම පුද්ගලයින්ගේද ඉල්ලීම් සහිතව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ වන්දුසිරි මැතිතුමා විසින් 2018.04.25 දිනැතිව යොමු කරන ලද

ලිපිය, මේ සම්බන්ධයෙන් වන තාක්ෂණ නිලධාරී වාර්තාව කාර්මික සේවා කාරක සභාව වෙත ඉදිරිපත් කළ අතර, ඒ අනුව අදාළ පාර්ශවයන් ඊළඟ කාර්මික සේවා කාරක සභාව වෙත කැඳවීමට තීරණය කල බව ලේකම්තුමා විසින් කාරක සභාව දැනුවත් කර සිටින ලදී.

17. මධ්‍යම පරිසර අධිකාරිය විසින් WP/CM/PSW/FD/A40//12254/2014 හා 2018.03.27 දිනැතිව පරිසර ආරක්ෂණ බලපත්‍රය, සුබර ගොවිපල, අංක 15, මාවල්ගම, වග යන හිසින් යුතුව වග, මාවල්ගම, නො.15 හි එච්.ඒ.ටී. දර්ශන ද සිල්වා යන අය වෙත යොමු කරන ලද ලිපියේ පිටපතක් ලේකම්, සීතාවක ප්‍රාදේශීය සභාව වෙතද යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් වන වාර්තාව ඉදිරි සතියක කාලසීමාවක් ඇතුළත ලබා දීමට කටයුතු කරන බවට වග ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂ අයි.එම්.එන්. ගුණවර්ධන මයා විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.

18.භාවුල්ල නගරයේ පවිත්‍රතාවය පිළිබඳව ගැටලුකාරී තත්වයන් පවතින බවත් කාණුවල වතුර රැදීම, අනවසර කඩ හා මාළු කඩවල අපද්‍රව්‍ය කාණු වලට මුදා හැරීම් පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ක්‍රියාත්මක වී ඇති බවත් මේ වන විට මේ සම්බන්ධයෙන් නඩුවක් පවරා ඇති බවත් නිසා ලොකු බලපෑමක් කිරීම සිදු කළ නොහැකි බවට වග ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක අයි.එම්.එන්. ගුණවර්ධන මයා විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.

19.කොස්ගම සතිපොළ සතියකට දින 06 ක් පැවැත්වෙන නිසා පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් හා කොස්ගම සතිපොළ ඉදිරියේ ඇති අනවසර කඩ ජේලිය සම්බන්ධයෙන්ද පවතින ගැටලුකාරී තත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ගරු කාරක සභික සුනිල් රණසිංහ මැතිතුමා විසින් පොළ සමිතිය සමග සාකච්ඡා කර දිනයක් යොදාගෙන ගරු සභාපතිතුමා හා ලේකම්තුමා දැනුවත් කළද පවතින අධික වර්ෂාපතය නිසා එම සාකච්ඡාව අසාර්ථක වූ බැවින් නැවතත් මේ සඳහා දිනයක් යොදා ගැනීමට තීරණය විය.

02. ලිපි ලේඛන සලකා බැලීම.

01. සීතාවක ප්‍රාදේශීය සභාව (පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ) මගින් ක්‍රියාත්මක ඩෙංගු මර්ධන ව්‍යාපෘතියේ කාල සීමාව 2018.05.01 දින සිට 2018.10.31 දින දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පළාත් පාලන සභකාර කොමසාරිස් (කො.ද.) විසින් අංක ACLG/CO/03/13/ආ.පැ./2018 හා 2018.05.08 දිනැතිව පළාත් පාලන කොමසාරිස් (බ.ප.) වෙත නිර්දේශ කර ඉදිරිපත් කරන ලද ලිපිය ගරු සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී

02. යටවතුර ග්‍රාමයේ මීගහහේන ප්‍රදේශයේ වෙල් යායට එපිටින් පුද්ගලයින් නිදෙනෙකු විසින් කලක සිට කුකුළන් ඇති කිරීමේ ගොවිපලවල් 03 ක් පවත්වාගෙන යන බවත්, මෙයින් දැඩි දුර්ගන්ධයක් හමන බවත්, විවිධ සෞඛ්‍ය ගැටලු වලට තමන් මේ නිසා මුහුණ පා ඇති බවත් සඳහන් කරමින් මීගහහේන, යටවතුර පදිංචි ප්‍රදේශවාසීන් 20 දෙනෙකුගේ අත්සනින් යුතුව 2018.05.02 දිනැතිව යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් කාරක සභාව විසින් කරුණු සාකච්ඡා කරන ලදී. මෙම ගොවිපල පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර ලබා ගෙන නොමැති බවත් මෙම ගොවිපල සම්බන්ධයෙන් මහජන පීඩා සඳහා පාදුක්ක පොලිසිය විසින් නඩු පවරා ඇති බවට උප පොලිස් පරීක්ෂක එම්.ඒ.එස්. මල්ලිකාරච්චි මහතා විසින් කාරක සභාව දැනුවත් කරන ලදී. මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

03. තුම්මෝදර, වග උතුර පදිංචි ප්‍රදේශවාසීන් විසින් සභාපතිතුමා සිතාවක ප්‍රාදේශීය සභාව වෙතද පිටපතක් සහිතව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, පාදුක්ක වෙත 2018.05.13 දිනැතිව යොමු කරන ලද ලිපියේ සඳහන් 457/බී, වග උතුර ග්‍රාම නිලධාරී වසමේ හොරොද අංක 390/4 හි පදිංචි ප්‍රියන්ත යන අය විසින් පවත්වාගෙන යන අක්‍රමවත් ඌරු ගොවිපල නිසා සිදු වන පීඩාවන් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

04. WP/CM/PSW/WP-C/01/00143/2018 හා 2018.05.15 දිනැතිව පාරිසරික පැමිණිල්ල - පාදුක්ක, දේවගේ පාර, නො.573/සී හි මිරිස් සහ කුළුබඩු ඇඹරැම්භල සම්බන්ධයෙන් 2018.04.12 වන දින සිදු කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයට අදාළ කරුණු ඇතුළත් කරමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් යොමු කරන ලද ලිපිය හා පාදුක්ක, දේවගේ පාර, නො.31 හි අපි අපේ පරිසරය රැක ගනිමු සංවිධානය විසින් ප්‍රදේශවාසීන් දස දෙනෙකුගේ අත්සනින් යුතුව ඉහත ඇඹරැම්භලෙන් වන පීඩාව සම්බන්ධයෙන් 2018.05.22 දිනැතිව යොමු කරන ලද ලිපි සම්බන්ධයෙන් කාරක සභාව විසින් කරුණු සාකච්ඡා කරන ලදී. මෙම කුළු බඩු ඇඹරීමේ ස්ථානය සම්බන්ධයෙන් මේවන විට පරීක්ෂණයක් සිදු කර ඇති බවත් මේ වන විට බලපත්‍ර ලබා ගැනීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත යොමු කර තිබුණද මේ වන තෙක් බලපත්‍රය නිර්දේශ කර නොමැති බවත් මෙහි පවතින ඩිස්ට් එක සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂා කර බැලිය යුතු බවටත් පාදුක්ක පරිපාලක මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.ඩබ්.එස්.ඒ. මඩමවත්ත මයා විසින් කාරක සභාවට කරුණු ඉදිරිපත් කරන ලද අතර, මේ සම්බන්ධයෙන් අදාළ නිර්දේශ ලබා ගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

05. පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව සියලුම රාජ්‍ය හා ආගමික ස්ථාන මදුරුවන් බෝ නොවන ස්ථාන බවට පත් කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018.06.01 දින පෙ.ව.9.30 ට පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවැත්වෙන බවත් ඒ සඳහා සහභාගි වන ලෙස සඳහන් කරමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පාදුක්ක විසින් යොමු කරන ලද ලිපිය ගරු සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා පරිසර හා පහසුකම් කාරක සභිකයින් සියළුදෙනාටම සහභාගි වන ලෙසටද දන්වා සිටින ලදී.

- 06. පාදුක්ක, පිටුම්පේ, පූර්වාරාම විහාරස්ථානය, සීතාවක පරිසරය සුරැකීමේ සංවිධානය විසින් 2018.05.25 දිනැතිව නුරානි කන්දේ සිදු වන මහා පරිසර විනාශය පිළිබඳ දැනුවත් කිරීම හා ඒ සඳහා නිසි විසඳුමක් ලබා ගැනීම යන හිසින් යුතුව යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් කාරක සභාව විසින් කරුණු සාකච්ඡා කරන ලදී. මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පැවැත්වෙන බවත් හා කැලණිය විශ්ව විද්‍යාලය මගින් පරීක්ෂණයක් පැවැත්වෙන බවටත් උප පොලිස් පරීක්ෂක එම්.ඒ.එස්. මල්ලිකාරවිචි මයා විසින් කරුණු ඉදිරිපත් කළ අතර නඩු තීන්දුව හා පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව ඉදිරියේදී කටයුතු කිරීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.
- 07. නුරානිවත්ත නමැති ඉඩමේ පවත්වාගෙන යන කළු ගල් ඇඹරීමේ කර්මාන්තය සඳහා ලිපියේ සඳහන් කොන්දේසි වලට යටත්ව පවත්වාගෙන යාම පිළිබඳව අධිකාරියේ විරුද්ධත්වයක් නොමැති බව දන්වා PPC/IISTWPS/2018/03/07/1772S හා 2018.05.14 දිනැතිව ලේකම්, සීතාවක ප්‍රාදේශීය සභාව වෙතද පිටපතක් සහිතව කළමනාකරු, බෝල්ඩර් මික්ස් (පුද්) සමාගම වෙත නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ විසින් යොමු කරන ලද ලිපිය සියළුදෙනාගේ දැන ගැනීම සඳහා ගරු සභාපතිතුමා විසින් කියවා ඉදිරිපත් කරන ලදී.
- 08. සෑම සිකුරාදා දිනකම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෙත යැවිය යුතු (2018.05.05 දින සිට 2018.05.11 දින දක්වා) ඩෙංගු රෝග මර්ධනය සඳහා ගත් ක්‍රියාමාර්ග පිළිබඳ සංක්ෂිප්ත වාර්තාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, හංවැල්ල විසින් යොමු කර තිබූ අතර සියළුදෙනාගේ දැන ගැනීම සඳහා ගරු සභාපතිතුමා විසින් එම වාර්තාව කියවා ඉදිරිපත් කරන ලදී.
- 09. සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විශාල වශයෙන් එකතු වන නොදිරන කසල වර්ග කර බේල් කිරීම සඳහා හංවැල්ල ප්‍රදේශයේ පිහිටුවා ඇති පොලිතින් කැට බේල් කිරීමේ ව්‍යාපෘතියේ කාල සීමාව 2018.07.31 දිනෙන් අවසන් වන බැවින් එම ව්‍යාපෘතියේ කාල සීමාව තවදුරටත් මාස 06 ක කාලයක් සඳහා දීර්ඝ කර ගැනීමට අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් 2018.05.24 දිනැතිව විෂයභාර සංවර්ධන නිලධාරී විසින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, කාලය දීර්ඝ කිරීම සඳහා ඉදිරි මහා සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදී.
- 10. සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විශාල වශයෙන් දෛනිකව එකතු වන දිරන කසල කොම්පෝස්ට් පොහොර බවට පත් කිරීමේ අරමුණින් කොස්ගම ප්‍රදේශයේ පිහිටුවා ඇති කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියේ කාල සීමාව 2018.06.30 දිනෙන් අවසන් වන බැවින් එම ව්‍යාපෘතියේ කාල සීමාව තවදුරටත් මාස 06 ක කාලයක් සඳහා දීර්ඝ කර ගැනීමට අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් 2018.05.24 දිනැතිව විෂයභාර සංවර්ධන නිලධාරී විසින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, කාලය දීර්ඝ කිරීම සඳහා ඉදිරි මහා සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදී.
- 11. පහළ කොස්ගම ධර්මග්‍රාමය ප්‍රදේශය ඉතා සීමිත බිම් ප්‍රමාණයක අධික නිවෙස් සංඛ්‍යාවක් ඇති නේවාසික කලාපයක් බැවින් සෑම නිවසකම සභාව මගින් කොම්පෝස්ට් බදුනක් ලබා දෙන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් රණසිංහ මැතිතුමා විසින් 2018.05.17 දිනැතිව ගරු

සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් කාරක සභාව විසින් සාකච්ඡා කරන ලදී. මේ වන විට කොමිෂන්වලට බිත් ලබා දීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වන බවට ලේකම්තුමා විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.

12. WP/CM/PSW/WP-C/01/00276/2017 හා 2018.05.15 දිනැතිව කොස්ගම, අකරවිට, ආනන්දගම නො. 171 හි ඩබ්. සංචිත ලක්මාල් මහතා විසින් පවත්වාගෙන යනු ලබන ගරාජය සම්බන්ධයෙන් 2017.09.04 වන දින සිදු කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයට අදාළ කරුණු ඇතුළත් කරමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් කාරක සභාව විසින් කරුණු සාකච්ඡා කරන ලදී. මේ වනවිට මෙම ගරාජය පවත්වාගෙන නොයන බවට කොස්ගම ආදායම් පරිපාලක විසින් කාරක සභාව දැනුවත් කරන ලද අතර නැවත ආරම්භ කළහොත් මේ සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා ඉදිරි කටයුතු සිදු කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

13. නිවෙස් වල එකතු වන නොදිරන කසල බැහැර කිරීම සඳහා සීතාවක ප්‍රාදේශීය සභාවේ කසල එකතු කරන රථය සතියකට වරක් එවන ලෙස ඉල්ලමින් පහත්ගම රෝමාණු කතෝලික විදුහල් මාවත ප්‍රදේශවාසීන් 16 දෙනෙකුගේ අත්සනින් යුතුව 2018.01.22 දිනැතිව යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, දැනට මෙම කාර් යය බදාදා දිනවල සිදු කරන බව ලේකම්තුමා විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.

14. හංවැල්ල, පහළ හංවැල්ල, නො. 167/සී කේ.ඒ.එන්. කොතලාවල මයා විසින් ප්‍රදේශවාසීන් 20 දෙනෙකුගේ අත්සන්ද සහිතව පහළ හංවැල්ල පරණ පාර දෙපස ජීවත් වන නිවෙස් ඉතා සිමිත ඉඩකඩක ඉදිකර ඇති බැවින් එකතු වන කුණු රැගෙන යාම සඳහා සතියකට දින 02 ක් කසල එකතු කරන රථය එවන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. සුසන්ත මැතිතුමා මගින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, දැනට සතියකට දින 05 ක් නොදිරන කසල එකතු කිරීම සිදු වන බවට ලේකම්තුමා විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.

15. කුණු ප්‍රතිචක්‍රීකරණ ස්ථානය මගින් ඇති වන පරිසර හානිය සම්බන්ධවයි යන හිසින් යුතුව 2018.05.11 දිනැතිව පහළ කොස්ගම, කොස්ගම ප්‍රදේශවාසීන් 31 දෙනෙකුගේ අත්සනින් යුතුව පරිසර කාරක සභාව වෙත යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් සාකච්ඡා කල කාරක සභාව, බස්නාහිර පළාතේ හොදම ව්‍යාපෘතියක් ලෙස සීතාවක ප්‍රාදේශීය සභාව මගින් පවත්වාගෙන යනු ලබන කොමිෂන්වලට ව්‍යාපෘතිය තේරී ඇති බැවින් හා ඒ සඳහා සම්මාන ලබා ඇති බැවින්ද, මෙමගින් කිසිදු පරිසර හානියක් සිදු නොවන බවට අදාළ පාර්ශවයන් දැනුවත් කිරීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

16. ඉහළ හා පහළ හංවැල්ල ප්‍රදේශයේ ජනතාව විසින් පහළ හංවැල්ල ගොඩපර ගොඩවැල්ල වෙල් යායට කුණු කසල බැහැර කිරීම සීතාවක ප්‍රාදේශීය සභාව මගින් සිදු කරන බව සඳහන් කරමින් 2017.06.15 දිනැතිව අතිගරු ජනාධිපතිතුමා වෙත යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය විසින් යොමු කර ඇති ලිපිය සලකා බැලූ කාරක සභාව, සභාව විසින් එකතු කරන ලද ප්‍රතිචක්‍රීකරණය කර ඉතිරි වන ද්‍රව්‍ය එම ස්ථානයට ගෙන ගොස් දමා පස් දමා වසන බවට ලේකම්තුමා

විසින් කාරක සභාවේ දැන ගැනීම සඳහා කරුණු ඉදිරිපත් කරන ලදී. මේ සම්බන්ධයෙන් අදාළ ආයතන දැනුවත් කිරීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

17. හංවැල්ල දිද්දෙණිය පාර පතන කන්ද ආරාණය සේනාසන භූමිය ආශ්‍රිත ඉඩමේ පස් කන්ද කැණීම සම්බන්ධ පැමිණිල්ල - මධ්‍යම පරිසර අධිකාරියේ අසත්‍ය හා ද්වේශ සහගත වාර්තා ප්‍රතික්ෂේප කිරීම යන හිසින් යුතුව 2018.05.04 දිනැතිව සභාපතිතුමා, සීතාවක ප්‍රාදේශීය සභාව වෙතද පිටපතක් සහිතව, නුගේගොඩ, ගංගොඩවිල, අංක 26/5,2 වන පටුමග, ජේ. පූර්ණ වන්දන සිල්වා මයා විසින් අතිගරු ජනාධිපතිතුමා ඇතුළු තවත් පාර්ශවයන් වෙත දීර්ඝ ලෙස කරුණු සඳහන් කරමින් යොමු කරන ලද ලිපිය සියළුදෙනාගේ දැන ගැනීම සඳහා ගරු සභාපතිතුමා විසින් කියවා ඉදිරිපත් කරන ලදී.

18. පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරන අරුක්වත්ත ක්ෂේත්‍රයේ ක්ෂේත්‍ර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ ගලගෙදර මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා සඳහා අරුක්වත්ත සේවා පියසෙහි උඩු මහලෙහි කාර්යාල පවත්වා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, පාදුක්ක විසින් 2018.04.24 දිනැතිව යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මෙය ඉතා අත්‍යවශ්‍ය කාර්යයක් බැවින් මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මිළඟ මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභාව වෙත යොමු කිරීමට තීරණය කරන ලදී.

19. අකරවිට, ආනන්දගම ජනපදය සීතාවක සුභ සාධක අවමංගල්‍යාධාර සමිතිය විසින් 2018.05.25 දිනැතිව ආනන්දගම 1 වන පටුමගේ කොන්ක්‍රීට් කර ඇති කාණුව මැදින් බෝක්කුව අසල වතුර රැදීම නිසා ඩෙංගු මදුරු අවදානමක් ඇති බව සඳහන් කරමින් යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබා ගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

20. හංවැල්ල බහු සායනයේ 2018 මාර්තු මස සිට සභාසිකාවක් ලෙස හංවැල්ල, හංවැල්ලවත්ත, අංක 09 හි පදිංචි ඒ.පී. නාලනී කුසුම්ලතා මිය සේවය කරන ලද බවත්, ඇය විසින් සායන පවත්වන දින වල සිදු කරන සේවය වෙනුවෙන් ගෙවීමක් අනුමත කර දෙන ලෙස සඳහන් කරමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, හංවැල්ල විසින් 2018.05.01 දිනැතිව යොමු කරන ලිපිය සම්බන්ධයෙන් සලකා බැලූ කාරක සභාව, මිළඟ මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභාව වෙත යොමු කිරීමට තීරණය කරන ලදී.

21. මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම/ ඉවත් කිරීම මගින් ඩෙංගු නිවාරණ අන්තර් අමාත්‍යාංශ සහභාගිත්වය බලාත්මක කිරීම, ඩෙංගු නිවාරණ කමිටු පිහිටුවා වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වූ කමිටු රැස්වීම 2018.05.25 දින පෙ.ව. 10.00 ට පැවැත්වෙන බවටත් ඒ සඳහා සහභාගි වන ලෙස සඳහන් කරමින් සීතාවක පුර කොට්ඨාසයේ පොලිස් අධිකාරී විසින් 2018.05.08 දිනැතිව යොමු කරන ලද ලිපිය සියළුදෙනාගේ දැන ගැනීම සඳහා ගරු සභාපතිතුමා විසින් කියවා ඉදිරිපත් කරන ලදී.

22. පහත්ගම නගරයේ පිහිටි මහජන වැසිකිලිය දැනට අබලන් තත්වයේ පවතින බැවින් එය අළුත්වැඩියා කර දෙන ලෙසත් කිසියම් පුද්ගලයෙකු විසින් මෙම වැසිකිලිය වසා ඇති බවත් නිසා මේ සම්බන්ධයෙන්

කඩිනමින් සොයා බලන ලෙස ඉල්ලමින් භංචුල්ල, පහත්ගම ප්‍රදේශවාසීන් විසින් 2018.05.10 දිනැතිව යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබා ගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

23. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, භංචුල්ල විසින් 2017.10.16 දිනැතිව එස්. ශාන්ති වන්දනා මිය නිරිපොළ සායනයේ ස්වේච්ඡා සේවිකාවක් ලෙස සේවය කරන ලද බව සඳහන් කරමින් යොමු කරන ලද ලිපිය සියළුදෙනාගේ දැන ගැනීම සඳහා ගරු සභාපතිතුමා විසින් කියවා ඉදිරිපත් කරන ලදී.

24. කැලණි ගඟට අප ද්‍රව්‍ය මුදා හරින බවට පැමිණිලි ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා සුදුසු පියවර ගන්නා ලෙස සඳහන් කරමින් CEA/comp හා 2018.04.25 දිනැතිව මධ්‍යම පරිසර අධිකාරිය විසින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබන පරිසර හා පහසුකම් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා දැනුවත් කරන ලදී.

25. 2018 අප්‍රේල් මාසයට අදාළව සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන හා ප්‍රතිචක්‍රීකරණ ද්‍රව්‍ය වල ප්‍රමාණයන් පිළිබඳ දත්ත ගරු සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

01.කොම්පෝස්ට් පොහොර ප්‍රමාණය පිළිබඳ දත්ත (අප්‍රේල්)

අනු අංක	විස්තරය	ජනවාරි	පෙබරවාරි	මාර්තු	අප්‍රේල්	එකතුව
01	නිෂ්පාදනය කල කොම්පෝස්ට් ප්‍රමාණය කි.ලෝ.	4935	4195	3660	-	12790
02	අලෙවි කල ප්‍රමාණය කි.ලෝ.	5130	3805	3440	685	13060
03	ඉතිරි කොම්පෝස්ට් ප්‍රමාණය කි.ලෝ.	115	505	725	40	1385

02.ප්‍රතිචක්‍රීකරණ ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳ දත්ත (අප්‍රේල්)

අනු අංක	විස්තරය	ජනවාරි	පෙබරවාරි	මාර්තු	අප්‍රේල්	එකතුව
01	කඩදාසි/කාඩ්බෝඩ් කි.ලෝ.	2264	3060	3362	3376	12062
02	පොලිතින්/ප්ලාස්ටික් කි.ලෝ.	3853	5862	2927	8109	20751
03	වීදුරු කි.ලෝ.	8177	5802	8778	8060	30817
04	යකඩ හා වෙනත් ලෝහ කි.ලෝ.	-	-	-	71	71
05	ටින් බෙලෙක්ක කි.ලෝ	1430	734	767	1350	4281
06	බියර් ටින් කි.ලෝ.	250	321	151	107	829
07	පෙට් බෝතල් කි.ලෝ	940	813	515	582	2850
08	පොල් කටු කි.ලෝ	544	561	537	338	1980
09	වීදුලි උපකරණ කි.ලෝ.	89	-	25	93	207
10	CFL බල්බ් කි.ලෝ	79	-	10	35	124

11	ගෝනි උර කි.ලෝ.	73	-	-	14	87
12	අධික උෂ්ණත්වයෙන් පිළිස්සීම සඳහා පුත්තලමට රැගෙන යන ලද නොදිරන කසල ප්‍රමාණය කි.ලෝ.	6700	7100	6120	7020	26940
	මුළු එකතුව	24399	24253	23192	29155	100999

26. 2018 අප්‍රේල් මස නිවාස පරීක්ෂා කිරීම පිළිබඳ වාර්තාව 2018.05.15 දිනැතිව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, හංවැල්ල විසින් යොමු කරන ලද ලිපිය ගරු සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

නිවාස පරීක්ෂා කිරීම පිළිබඳ වාර්තාව

පරීක්ෂා කරන ලද නිවාස සංඛ්‍යාව	3788
බෝවීය හැකි ස්ථාන - තෙත්	452
වියළි	378
මදුරු කීටයන් සහිත	64
එම අවස්ථාවේ නිවැරදි කිරීම්	567
නිකුත් කල නිවේදන ගණන	135
ස්ථානීය දඩ	22
ධූමායන කටයුතු	03

27. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පාදුක්ක විසින් 2018.05.11 දිනැතිව යොමු කරන ලද 2018 අප්‍රේල් මස පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් වූ පහත සඳහන් වාර්තාව ගරු සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

මාසය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව	17
පරීක්ෂා කරන ලද පරිශ්‍ර සංඛ්‍යාව	3231
සොයාගත් මදුරුවන් බෝවන ස්ථාන සහිත පරිශ්‍ර සංඛ්‍යාව	899
සොයාගත් මදුරු කීටයන් සහිත පරිශ්‍ර සංඛ්‍යාව	37
එම අවස්ථාවේදීම නිවැරදි කළ සංඛ්‍යාව	880
නිකුත් කල නිවේදන ගණන	42
නඩු පැවරූ ගණන	14
දඩ මුදල	රු.28000.00
ධූමායනය කල සංඛ්‍යාව	28

03.සාකච්ඡා සටහන්.

01. පරිසර හා පහසුකම් කාරක සභාව සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ද සහභාගී වන්නේ නම් එය ඉතා වැදගත් බවට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා විසින් කරුණු දක්වන ලදී.

02. කිහිපදෙනෙක් යෙදවිය යුතු කාර්යයක් වන කහහේන පොළ ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු කහහේන උප කාර්යාලයේ සේවය කරන සෞඛ්‍ය කම්කරු ඩබ්.එස්. නල්ලසියා මයා විසින් තනිවම ඉතාමත් හොඳින් සිදු

කරන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂක අයි.එම්.එන්. ගුණවර්ධන මයා විසින් කාරක සභාවට දන්වා සිටින ලදී.

03. කොස්ගම පොළොහි පිරිසිදු කිරීමේ කටයුතු හරියාකාරව සිදු නොවන බවත්, එහි වැසිකිලි අපිරිසිදු බවටත් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් රණසිංහ මැතිතුමා විසින් කරුණු ඉදිරිපත් කළ අතර, කොස්ගම පොළ සතියකට දින 03 ක් පැවැත්වීමට නියමිත වුවද සතියකට දින 06 ක් එනම් පොළට පෙර දින සිට පොළ පැවැත්වෙන බැවින් පිරිසිදු කිරීම් කටයුතු කිරීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් පැවතියද එම අපහසුතාවයන් මධ්‍යයේ වුවද පිරිසිදු කිරීම් කටයුතු සිදු කරන බව ලේකම්තුමා විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.

04. කොස්ගම සතිපොළ වැසිකිලි පද්ධතිය විධිමත් ලෙස සකස් කර සභාවේ අධීක්ෂණය යටතේ සේවකයෙක් ඒ සඳහා යොදවලා එයින් ආදායමක් ලැබෙන ලෙසට වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා විසින් යෝජනා කරන ලදී.

05. හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ ඩොංගු රෝගීන් පිළිබඳ තොරතුරු එහි විද්‍යුත් තැපෑල මගින් ඇතුළත් කිරීමට හැකියාව පවතින බවත්, මිරිස්වත්ත, ඇස්වත්ත උතුර ප්‍රදේශ වලින් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ බවත් හා, ඩොංගු මර්ධන වැඩසටහන් ජූලි මස 08 දින කිරිවන්දල උතුර හා වේරගොල්ල උතුර ග්‍රාම නිලධාරී වසම් වලත් ජූලි 09 දින වැලිකන්න හා කළුඅගල ග්‍රාම නිලධාරී වසම් වලත් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බවත්, ඒ දින 02 හි නොදීරන කසල එකතු කිරීම සඳහා මධ්‍යහ්න 12.00 න් පසුව වාහනයක් ලබා දීමට කටයුතු කරන මෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක අයි.එම්.එන්. ගුණවර්ධන මයා විසින් ලේකම්තුමාගෙන් ඉල්ලීමක් කරන ලදී.

06. හංවැල්ල නගරයේ කඩ වල ආහාර සම්බන්ධයෙන් පසුගිය දින වලදී පරීක්ෂාවට ලක් කල බවත් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක අයි.එම්.එන්. ගුණවර්ධන මයා විසින් කාරක සභාවට කරුණු ඉදිරිපත් කරන ලදී.

07. මහජන සෞඛ්‍ය පරීක්ෂක අයි.එම්.එන්. ගුණවර්ධන මයා විසින් කහගේන මාතෘ සායනය සඳහා විදුලි පංකාවක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ අතර ඒ සඳහා ලිඛිතව ඉල්ලීමක් කරන ලෙසට ගරු සභාපතිතුමා විසින් දන්වා සිටින ලදී.

